



Ceylon Government Gazette

Published by Authority.

No. 5,329—FRIDAY, JANUARY 4, 1895.

PART I.—General : Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province 1	Land Acquisition Notices 4
Central Province —	Land Resumption Notices —
Northern Province —	Notices under "The Forest Ordinance" —
Southern Province —	Notices of sale of Arrack, Opium, and Toll Rents —
Eastern Province —	Notices of sale of Salt and Timber —
North-Western Province —	Notifications of Close Seasons, Infected Areas, &c. —
North-Central Province —	Specifications under "The Irrigation Ordinance" —
Province of Uva —	Miscellaneous Departmental Notices 6
Province of Sabaragamuwa 3		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,430, W. P.

Colonial Secretary's Office,
Colombo, December 21, 1894.

ON Monday, February 11, 1895, at 12 noon, the Assistant Government Agent for the Negombo District of the Western Province will put up to auction, at his Office in Negombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 9,481.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
8926	Etukali	—	Crown	Sandy land	1 1 5
8927	Do.	—	do.	do.	3 1 11

Upset price,—Rs. 10 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Negombo. •

By H. E. the Lieut.-Governor's command,

J. A. SWETTENHAM,
Acting Colonial Secretary.

No. 1,430, W. P.

වම 1894 ක්වු දෙසැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙක්කුකාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

මෙහි දිසාවේ ආණ්ඩුවේ උපඵජන්කඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1895 ක්වු පෙබරවාරි මස 11 වෙනි දිනවූ සිදු දවල් 12කට මෙහි කව්වේරියේදී වෙන්දේසිකර විකුනවම යෙදෙනවා ඇත.

බස්නාහිර පලාතේ මෙහි කොට්ඨාසයේ උතුරු අප්‍රන්කුරුකෝරලේ පිහිටාතිබෙන බිම්කැබලි 2ක්. සිතියම 9,481.

නො.	ගම.	අයිතිකරු කියන්නා.	අන්දම.	මහත.
8926	එතුකාලි	ආණ්ඩුව	වැලි සහිත බිම	1 1 5
8927	එම	එම	එම	3 1 11

අක්කරයක් මලකර තිබෙන්නේ රුපියල් 10ටය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මෙහිවේ ආණ්ඩුවේ උපඵජන්කඋන්නාන්සේගෙන්ද දැනගත හැකිවේ.

උපආණ්ඩුකාරයානවහන්සේගේ ආඥාවලෙස,

ජේ. ඒ. ස්ටැටන්හැම්, වැඩබලන මහසෙක්කුකාරිස් වමය.

No. 1,431, W. P.

Colonial Secretary's Office, Colombo, December 21, 1894.

At noon on Tuesday, January 29, 1895, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,989. Situation—Ragam pattu of Alutkuru korale.

Lot.	Name of Land.	Village.	Extent.
			A. R. P.
Z 376 to F 377	Kahatagahawatta	Niwandama	10 1 31
F 378 to G 378	Ambagahawatta	do.	7 0 6

Preliminary plan 8,466. Situation—Palle pattu of Hewagam korale.

U 482	Galkandewatta	Brahakmanagama	3 0 0
-------	---------------	----------------	-------

Preliminary plan 8,943. Situation—Gangaboda pattu of Siyane korale.

S 520	Pinnagahalanda	Pattiyagama	0 0 31
-------	----------------	-------------	--------

Preliminary plan 9,072. Situation—Gangaboda pattu of Siyane korale.

G 531	Banchedawakagahahena	Pelpita	4 1 26
-------	----------------------	---------	--------

Preliminary plan 9,230. Situation—Meda pattu of Hewagam korale.

M 545	—	Pinnawala	0 0 37
-------	---	-----------	--------

Preliminary plan 8,575. Situation—Udugaha pattu of Salpiti korale.

P 489	Dawatagahakanatta	Magamma	1 3 15
R 489	Do.	do.	1 1 37
B 490	Ambagahalanda	do.	0 3 5
C 490	Bulatkanattedeniya	do.	0 1 13
E 490	Do.	do.	0 0 28
F 490	Do.	do.	0 1 0
O 490	Do.	do.	0 3 15
P 490	Do.	do.	0 0 35
M 489	Laulugahahena	do.	0 1 0

Upset price,—Rs. 10. per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By H. E. the Lieut.-Governor's command,

J. A. SWETTENHAM, Acting Colonial Secretary.

No. 1,431, W. P.

වම 1894 ක්වු දෙසැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙක්කුකාරිස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංසාභිපති ආණ්ඩුවේ ඵජන්කඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1895 ක්වු ජනවාරි මස 29 වෙනි දිනවූ අග හරුවාදු දවැලට කොළඹ කව්වේරියේදී වෙන්දේසි කර විකුණන්නට නොහොත් මේරුමිකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 5,989. අඵන්කුරුකෝරලේ රහම්පන්කුරාව. මහත.

නො.	ඉඩමේනම.	ගමේ නම.	අ. රු. ප.
Z 376	කහටගහ වන්න	නිවන්දම	10 1 31
F 377			
F 378			
G 378	අඹගහ වන්න	එම	7 0 6

සිතියම 8,466. හේවාගම්කෝරලේ පල්ලේපන්කුවේ. U 482 ගල්කන්දේ වන්න චුහක්වණගම 3 0 0

සිතියම 8,943. සියනැකෝරලේ ගහබටපන්කුවේ. S 520 පින්තගහලන්ද පව්වියගම 0 0 31

සිතියම 9,072. G 531 බන්හැඩවගහගහ හේන පැල්පිට 4 1 26

සිතියම 9,230. හේවාගම්කෝරලේ මැදපන්කුවේ. M 545 — පින්තවල 0 0 37

සිතියම 8,575. සල්පිටිකෝරලේ උඩුගහපන්කුවේ.

P 489	දවටගහ කනන්න	මාගම්මන	1 3 15
R 489	එම	එම	1 1 37
B 490	අඹගහලන්ද	එම	0 3 5
C 490	බුලන්නනන්නේ දෙනිය	එම	0 1 13
E 490	එම	එම	0 0 28
F 490	එම	එම	0 1 0
O 490	එම	එම	0 3 15
P 490	එම	එම	0 0 35
M 489	ලාචුඵගහ හේන	එම	0 1 0

අක්කරයක් මලකර තිබෙන්නේ රුපියල් 10ක බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජන රාල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි බස්නාහිර පලාතේ වංසාභිපති ආණ්ඩුවේ ඵජන්කඋන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

උපආණ්ඩුකාරයානවහන්සේගේ ආඥාවලෙස,

ජේ. ඒ. ස්ටැටන්හැම්, වැඩබලන මහසෙක්කුකාරිස් වමය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 191, P. OF S.

Colonial Secretary's Office,
Colombo, December 24, 1894.

ON Monday, February 4, 1895, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his Office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Palle pattu of the Kukulukorale of the Province of Sabaragamuwa.

Preliminary plan 226. Claimant—Morumudalihamy.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.	
					A.	R. P.
D 32	Immilledeniya	Ayagama	Wijesundera Tennekon Mudi-yanselage Kiri Banda, of Kukullegama	Paddy lately cultivated	12	3 9

Preliminary plan 511. Claimant—The Crown.

1302	Paragahaelahena	Gawaragiriya	Kirilamaya Arachchi on behalf of Crown	Chena	5	1 30
1305	Do.	do.	do.	do.	8	0 24
1308	Peillahena	do.	do.	do.	13	1 11
1309	Kondagalahena	do.	do.	do.	17	0 28

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By H. E. the Lieut.-Governor's command,

J. A. SWETTENHAM,
Acting Colonial Secretary.

No. 191, P. OF S.

වම 1894 ක්ව දෙසැම්බර් මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේදී.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1895 ක්ව පෙබ්‍රවාරි මස 4 වෙනි දිනකදී සඳු දවල් 12ට රත්නපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුකුළුකොරළේ පල්ලේපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 5 ක්.

පිහිටීම 226. ගම—අගගම. අයිතිකම කියන්නා—මොරුමුදලියාමි.

කො.	බිම්කැබලිලේ නම.	ඉල්ලීමකාරයාගේ නම.	අකුම.	මහත.
				අ. ර. ප.
D 32	ඉම්මලදෙනිය	විජේසුන්දර තෙන්නකෝන් මුදියන්සෙලාගේ කිරිබත්ඩා	අළුත විගොසිකුන් කරණලද දෙනිය	12 3 9

පිහිටීම 511. ගම—ගවරගිරිය. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

1302	පරගහඇලගේන	ආණ්ඩුව වෙනුවට කිරිලමා ආරච්චි	හේන	5 1 30
1305	එම	එම	එම	8 0 24
1308	පිඤ්ඤාලගේන	එම	එම	13 1 11
1309	කොන්දගලගේන	එම	එම	17 0 28

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තුල් උත්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගනට පුළුවන.

උපආණ්ඩුකාරයාගේනමයෙන් ආඥාවලට,

ජේ. ඒ. ස්ට්‍රිට්හැම්,
වැඩබලන මහසෙනෙවිවරයා.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a site for overseer's quarters, to wit:—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
O 780	Upcot estate	Tea land, on which buildings have been erected by Public Works Department	The Ceylon Tea Plantations Company			30
P 780	Do.	Stable building	do.	0	0	0.67

Preliminary plan 4,565. Village—Maskeliya.

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands,

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on the 28th day of January, 1895, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
December 22, 1894.

ALLANSON BAILEY,
Acting Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ නොමමර 3වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම්:—බිවර්සිසර්කෙනෙකුට සිටීමට ගෙයක් සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෛ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මණ්ත්‍රය ඇතුළු දැනුමානත්වතත්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩමනම්:—

සිතියම 4,565. අයිතිය කියන්නා—ලංකාවේ වෙල්විලි සමාගම. ගම—මස්කෙලිය.

කො.	ඉඩමේ නම.	අත්දේ.	මහත. අ. රු. ප.
O 780	අප්කොම් වත්ත	ප්‍රසිධිකමාන්ත දෙපාර්තමේන්තුව ගණනේ සාදනිබෙන ගොඩනැගිලි තිබෙන වෙල්වල ඉඩම	0 0 30
P 780	එම	ආලා ගොඩනැගිලි	0 0 0.67

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකරතිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමවලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම පවුන්ම නොහොත් කවුන්වෙනුවට ක්‍රියාකරණ අය වෛ 1895 ක්වුජනවාර් මස 28 වෙනි දින දවල් දෙකේ කනිසමට මහනුවර කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ එකොසි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ලේලාසිටින මුදල්ගනනත් ඊට ඇත්තාවූ කවුන්ගේ අයිතියමේ ධාරතුරුත් කියාසිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

වෛ 1894 ක්වු දෙසැම්බර් මස 22 වෙනි දින මහනුවර කම්මේරියේදී.

ඇලන්සන් බේලි,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් (බ්‍ර) - තු 3 ම් මලකප්පසට්ටනිනු 7 ම් පිරිවින පිරකාරම ඉවර්සියරුකලු ව්ගිකට්ටුකිත්තරු ඉ. නොනුම පහිරාභ්ක ජේතවක ජුවේන්ද්‍රයතාන පිනනාච්චොලපපභුම ආණිතීය, අම්තාවත :—
පිරතමපට්ටනු මලකම 4,565. ශ්‍රිතීපි—මලකෙවිස.

තණම.	කාණිපිනනු පෙයාර.	විවරය.	උරිතතාලීපින පෙයාර. ඉ. යා. පෙ.	විසාලම.
O 780	අප්කොට්තොට්ටම	*ජේනිලම, ඉන්ද්‍රිනිපර්කර් තොරාල් ව්ගිකට්ටුක කිත්ත	මලකකේ ජේ උණම නොනුකිත්තමපනී යාරා	0 0 30 0 0 0.67
P 780	එම	ඉතිලාපින	එම	

ඉමි තුකට්ටුකොවනවතනාන ඉමිතනුච්චොප්පයුමපඩ් 1876 ම (බ්‍ර) - තු 3 ම් කාණි ඉමිතුකට්ටුකොවනවතපත්තර්නිප පට්ටනු 6 ම් පිරිවින ඉමිතනුච්චොප්පයුමපඩ් 7 ම් පිරිවින පිරකාරම මත්තරාලො ජනේප පෙයාරිනු ඉලො ජනේපයුන ජේ ජාතිප්පිනවකර් ඉනකලුක ජතප්පෙනච්චොප්පයුමපඩ්, අම්කාණිතීන ඉලොච්චොප්පයුමපඩ් පෙයාර ආච්චොප්පයාර ඉනනීපි 15 කිත්තරාකර් ඉනපතේ 7 ම් පිරිවින පඩ් වෙනාදී පිරකාරම නාන ඉමිතනුච්චොප්පයුමපඩ් පිරිසිත්තමාප් ව්ගිකට්ටුකොවනවතනාන.

මෙහි ක්‍රමය කාණිකලුක ඉමිතනුච්චොප්පයුමපඩ් පෙයාර මාමාක අවල ජ අවරවරුදාය ජාතිප්පයාර මුලමාප 1895 ම (බ්‍ර) තෙමු 28 ම් ජෙතිපිපනු 2 මනි ජු ජනේප කප්පෙරියිල් ඉනමුනපාරක වෙනිපට්ටුක තත්තමකලු අමකාණිකර් ඉනඉන උද්තනෙකර්නිනු තනමෙයුම අවකුද්තනෙකලුකප්පයුම තාම ජාතිකලු ඉමිතනුච්චොප්පයුම විවරකලුඉමිතනුච්චොප්පයුම ඉමිතනුච්චොප්පයුම අවකර්නිතීර් ජෙට්ටුකට්ටුකොවනවතනාන.

කණේප කප්පෙරියි
1894 ම (බ්‍ර) මාර්තු 22 ම්.

ඉල්ලන් ජේවි,
ආච්චොප්පයාර ඉ. නොනුම මෙලොපාරාපවක.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Matara Railway, to wit:—

Preliminary plan 4,263. Village—Minuwangoda, Galle gravets.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
V 474	Ambagahakumburuwatta	Cocoanut garden	W. S. Jonnohami	0 0 2.75
W 474	Do.	do.	W. S. James de Silva	0 0 2.75
X 474	Chenawilawattadeniya	do.	Heirs of late Gunatileka	0 0 2.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Galle Kachcheri on February 4, 1895, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri,
December 31, 1894.

E. ELLIOTT,
Government Agent.

විෂි 1876 ක්වු අඩුරුද්දේ නොමිමර 3 වේ ආඝපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් කට, එනම්:—මාතර දුම්රියමාර්ගය නැතිව පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරන පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඝපත්‍රයේ" හවෙති කාණ්ඩයේ කරතිබෙන පංතාර්තවල ප්‍රකාරයට කාරකවත්‍රියසභාවේ මතනුණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. එ ඉඩම්හම:—

නො.	ඉඩමේ නම.	අත්දව.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
V 474	අඹගහකුඹුරේ වත්ත	පොල්වත්ත	ඩබ්ලිව්. ඇස්. නොන්නොහාමි	0 0 2.75
W 474	එම	එම	ඩබ්ලිව්. ඇස්. ජේම්ස් ද සිල්වා	0 0 2.75
X 474	චිනචල වත්ත	එම	ගුනතිලකගේ උරුමක්කාරයින්	0 0 2.25

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන මව පොදුජනසාධ දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතනි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොගොත් තවුන් වෙනුවට ක්‍රියාකරණය අය වෂි 1895 ක්වු පෙබ්‍රවාරි මස 4 වෙනි දින දවල් දෙලක කනියමට ගාල්ලේ කවිවේරියේදීමා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑමව මෙයින් දැනගත යුතුයි.

විෂි 1894 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින ගාල්ලේ කවිවේරියේදී.

ඊ. එලියට්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම ඔරු-තනු 3 ම ඉලක්කප්පද්ධතනිනු 7 ම පිරිවින්නිප්‍රකාරයට පරිවර්තනයකට ලක්වනු ලබන ඉඩම් පිළිබඳව විශේෂ සඳහා පිණිස සඳහන්වන ප්‍රකාරයට කාරකවත්‍රියසභාවේ මතනුණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. එ ඉඩම්හම:—

ප්‍රාථමික ප්‍රකාරයට ඉලක්ක 4,263. ක්‍රමිකි—ධ්‍යානවත්කොට.

නං.	කාර්ණියනු පෙයාර්.	විවරය.	උරුමකරුගේ පෙයාර්.	භිෂාලය. අ. රු. ප.
V 474	අම්පකාලුමපුරාවත්ත	තෙණිය	උප්පිලා. ආ. පො. නොහොමාමි	0 0 2.75
W 474	එම	එම	උප්පිලා. ආ. ජේම්ස් ද සිල්වා	0 0 2.75
X 474	පෙණවිච්චිවත්ත	එම	උරුමකරුගේ උරුමක්කාරයින්	0 0 2.25

මෙහි දැනට පවතින ඉඩම් පිළිබඳව විශේෂ සඳහා පිණිස සඳහන්වන ප්‍රකාරයට කාරකවත්‍රියසභාවේ මතනුණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. එ ඉඩම්හම:—

මෙහි දැනට පවතින ඉඩම් පිළිබඳව විශේෂ සඳහා පිණිස සඳහන්වන ප්‍රකාරයට කාරකවත්‍රියසභාවේ මතනුණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. එ ඉඩම්හම:—

කාලි ජේෂ්ඨ,
1894 ම ඔරු මාර්තු මාස 31 න්.

ආ. ආචාර්‍ය,
ආචාර්‍ය ඉසරා.

